

ප්‍රසම්පාදන දැන්වීමයි අගයදාම සංවර්ධන සජීවීකාරක සේවා සැපයීම. (රැකියා අවස්ථා 15ක්)

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) සහය ඇතිව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක හය අවුරුදු වැඩසටහනකි.

උක්ත වැඩසටහන මඟින් කෘෂි අගයදාම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම හා ඒවායේ (4P ව්‍යාපෘති) හඳුනාගත් ප්‍රතිලාභීන්හට තම නිෂ්පාදන ක්‍රියාවලිය වඩා තිරසාර ලෙස වර්ධනය කර ගැනීම පිණිස මූල්‍ය ප්‍රදාන හා ණය ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබේ.

මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම පිණිස ඉදිරි වර්ෂ දෙකක කාලය සඳහා අගයදාම සංවර්ධන සජීවීකාරක සේවය සැපයීම සඳහා පහත සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

මූලික සුදුසුකම්

- ශ්‍රී ලාංකික පුරවැසියකු වීම
- වයස අවුරුදු 55 අඩු හා මනා සෞඛ්‍ය තත්වයකින් යුතු වීම.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අදාළ සේවා සැපයීම සඳහා මනා ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වීම.
- සිංහල හෝ දෙමළ භාෂාව සමග ඉංග්‍රීසි භාෂා නිපුණතාවය / සාක්ෂරතාවය
- තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතාව භාවිතය සඳහා ඇති හැකියාව.
- ස්වාධීනත්වය, නම්‍යශීලීත්වයෙන් හෙබි සහ කාල කළමනාකරණය

අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද

- කෘෂිකර්මය, කෘෂි ආර්ථික විද්‍යාව හෝ කළමනාකරණ පිළිබඳව පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක්, හෝ;
- පිළිගත් කෘෂි විද්‍යාලයකින් ලබා ගත් වසර 2 ක කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාවක්, හෝ;
- අ.පො.ස.(උ.පෙ.) විෂයන් තුනකින් සාමාර්ථය ලබා තිබීම සහ අවම වශයෙන් වසර 3ක ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්හි නිරත වීම, සක්‍රීය සමාජ සජීවීකරණ කටයුතු වල නිරතවීම.

පහත සුදුසුකම් විශේෂ සුදුසුකම් සේ සැලකේ.

- කෘෂි අගයදාම සංවර්ධන කටයුතු වලට අදාළව ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්හි නිරත වීම. සමාජ සජීවීකරණ කටයුතු වල නිරත වීම හා ඒ සම්බන්ධ ක්ෂේත්‍ර පළපුරුද්ද
- ආධාර මුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වල පළපුරුද්ද
- කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්‍රියාත්මක ව්‍යාපෘති වල හෝ රාජ්‍ය අංශයේ කෘෂි ව්‍යාපාර සම්බන්ධ කටයුතු වල නිරත පළපුරුද්ද

අගයදාම සංවර්ධන සමාජ සජීවීකාරක සේවා සැපයීමේදී අපේක්ෂිත කාර්ය භාරය

මෙයට අදාළ විස්තර අපගේ වෙබ් (web) අඩවියට පිවිස ලබාගත හැක. www.sapp.lk වෙත පිවිස “DOWNLOAD - PROCUREMENT” උප ශීර්ෂය මගින් ලබාගන්න.

කොන්දේසි

මෙම අගයදාම සජීවීකාරක සේවය සැපයීම මූලිකව මාස තුනක් සඳහා වන අතර සපයන ලද සේවයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ඇගයීම මත පැවරුම් කාලය වර්ෂය බැගින් දීර්ඝ කරනු ලැබේ.

ව්‍යාපෘති ක්‍රියාත්මක ප්‍රදේශ

දිවයින පුරා ක්‍රියාත්මකයි. (උතුර, උතුරු මැද, වයඹ, ඌව, නැගෙනහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.)

අයදුම් කිරීම

ඔබගේ ජීවදත්ත සහිත අයදුම්පතක් පහත සඳහන් ලිපිනයට **2021 ජනවාරි 29 වන දින ප.ව. 2.30** හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් (procurement@sapp.lk) ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වමි.

තෝරාගැනීමේ ක්‍රමවේදය

අයදුම්පත් තේරීමකට භාජනය කරනු ලබන අතර සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබේ.

සභාපති

ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව

කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන,

අංක 288, DPJ ගොඩනැගිල්ල, 5 වන මහල,

ශ්‍රී ජයවර්ධනපුර මාවත,

රාජගිරිය.

Email – procurement@sapp.lk